

බස්නාහිර පළාතේ සියළුම විවිධ සේවා සමුපකාර සමිති,  
දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම්, සභා සමිති, දිස්ත්‍රික් සමුපකාර මණ්ඩල සහ  
අනෙකුත් සියලුම ලියාපදිංචි සමුපකාර සමිති සභාපතිවරුන් වෙත,

**සභා සමිති බැංකු කළමනාකරු III ශ්‍රේණිය - වැ:ප: 103:7**

සියලුම සභා සමිති සඳහා සභා සමිති බැංකු කළමනාකරු III ශ්‍රේණිය තනතුර ඇති කිරීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් අනුමත කරන බව කොමිෂන් සභාවේ නියමය පරිදි දන්වමි.


- 1) තනතුරේ නම : සභා සමිති බැංකු කළමනාකරු III
- වැටුප් පරිමාණ අංකය : 103:7
- අවම වයස් සීමාව : අවුරුදු 25
- උපරිම වයස් සීමාව : අවුරුදු 45

**තනතුර සඳහා අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් :**

- (අ) 104:8 වැටුප් පරිමාණයේ ස්ථීර තනතුරක වසර 03ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම හෝ 104:9 වැ.ප. ස්ථීර තනතුරක වසර 08ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම  
හෝ
- (ආ) අ:පො:ස: (උ.පෙ.) වාණිජ අංශයෙන් ගණකාධිකරණය විෂයට සම්මාන සාමාර්ථයක් සහිතව සමත් වීම හෝ සමුපකාර උසස්පෙල සමත්වීම හෝ සහ පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ වසර 03ක සේවා පළපුරුද්දක් ලබා තිබීම  
හෝ
- (ඇ) ගණිතය, සිංහල භාෂාව යන විෂයන් ඇතුළුව විෂයන් හතරකට සම්මාන සාමාර්ථ සහිතව අ:පො:ස (සා:පෙ:) විභාගය විෂයන් හයකින් සමත්වීම හෝ සමුපකාර සාමාන්‍ය පෙළ සමත්වීම සහ පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ වසර 05ක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.
  - පරිගණක සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණත්වයක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

02. සියළුම සභා සමිති විසින් මෙම තනතුර ඇතුළත් වන පරිදි පිරිස් බල තක්සේරුව සංශෝධනය කරගැනීමට කටයුතු කළයුතු වේ. පිරිස් බල තක්සේරුවට මෙම තනතුර ඇතුළත් කරගැනීමෙන් පසුව කොමිෂන් සභා අනුමැතිය යටතේ දැනට සිටින සියලු සභා සමිති බැංකු කළමනාකරුවන් (වැ:ප:104:8) මෙම නව තනතුරට අන්තර්ග්‍රහණය කිරීම සඳහා පහත සඳහන් ලිපිලේඛන කොමිෂන් සභාවට ඉදිරිපත් කළයුතු වන බවද වැඩිදුරටත් දන්වමි.

- ඇමුණුම 01
- කොමිෂන් සභා අනුමත පත්වීම් ලිපිය
- කාරක සභා තීරණය
- නිලධාරියාගේ එකඟතාවය

  
එස්.ඒ.එල්.රංගනි,  
ලේකම්,  
සමුපකාර සේවක කොමිෂන් සභාව,  
බස්නාහිර පළාත.

**පිටපත් :**

- I. ප්‍රධාන ලේකම්, බස්නාහිර පළාත.
- II. ලේකම්, සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය, බස්නාහිර පළාත.
- III. සමුපකාර සංවර්ධන කොමසාරිස්/සමිති රෙජිස්ට්‍රාර්, බස්නාහිර පළාත.
- IV. සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (කොළඹ/ ගම්පහ/ කළුතර)
- V. අධ්‍යක්ෂ, බස්නාහිර පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය.
- VI. ලේකම්, මධ්‍යම රජයේ සමුපකාර සේවක කොමිෂන් සභාව.
- VII. සියළුම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා ලේකම්වරුන්.
- VIII. සියළුම වෘත්තීය සමිති සංගම්